

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වත්කම් හා වගකීම් ප්‍රකාශයෙහි ජංගම නොවන ආයෝජන යටතේ ස්ථාවර තැන්පත් 03 ක එකතු වටිනාකම රු.8,481,087 ක් වුවත් සමාලෝචිත වර්ෂය අවසාන ශේෂය රු.8,543,341 ක් වූයෙන් රු.62,254 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ ගිණුම් පිළියෙල කිරීමේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිලි 13 ක් ඉදිකර තිබුණු ඉඩම් කැබලි 13 ක වටිනාකම තක්සේරු කර දේපළ, පිරියත හා උපකරණ යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	සභාවට අයත් සියළු දේපළ, පිරියත හා උපකරණවල වටිනාකම් ගිණුම්ගත කළ යුතුය .
(ඇ) මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වූ මුදල් ප්‍රවාහය යටතේ වෙනත් ජංගම වත්කම්වල වැඩිවීම රු.4,483,393 ක් වුවත් 12 හා 13 සටහන් අනුව වත්කම් වැඩිවීම රු.78,802 ක් වූයෙන් රු.4,404,591 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි වැඩියෙන් දක්වා තිබුණි.	-එම-	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ස්ථාවර වත්කම් උපලේඛනයෙහි රු.200,000 ක වටිනාකම සහිත මහා පාලාභිකුලම 09 ඇල පාර පොදු ලීඳ පිහිටි ඉඩම දෙවතාවක් සටහන් කර තිබීම හේතුවෙන් ඉඩම් වටිනාකම රු.200,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.	-එම-	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂ පිරික්සුමේහි ස්ථාවර තැන්පත් මුදල් ශේෂය රු.8,481,087 ලෙස ඉදිරිපත් කර තිබුණද ලෙජර් ගිණුම අනුව එම අගය රු.10,333,087 ක් වූයෙන් රු.1,852,000 ක වෙනසක් පැවතුණි.	2025 වර්ෂයේ නිවැරදිව සකස් කිරීමට කටයුතු කරන බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ලෙජර් ගිණුම අනුව ස්ථාවර තැන්පත් ලැබිය යුතු පොලිය රු.1,049,678 ක් වුවද ශේෂ පිරික්සුම අනුව රු.560,438 ක් වූයෙන් රු.489,240 ක නොසැසඳීමක් විය.	ලෙජරයට පිටපත් කිරීමේ දී සිදුවූ වරදක් බව.	-එම-

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i) මු.රෙ. 756	2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ සිදුකර නොතිබුණි.	2023 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු අවසන් වූ වහාම 2024 භාණ්ඩ සමීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) මු.රෙ. 1646	ගමන් පිළිබඳ මාසික සාරාංශයේ මුල් පිටපත ද සමඟ ඒ ඒ මාසයේ දෛනික ධාවන සටහන් ඊළඟ මාසයේ 15 වැනි දින විගණකාධිපති වෙත යැවිය යුතු ලෙස දක්වා තිබුණද 2024 වර්ෂය සඳහා සභාව සතු වාහන 10ට අදාළ දෛනික ධාවන සටහන් ඉදිරිපත් කර නොතිබුණි.	කඩිනමින් විගණනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.11,537,390 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්මවූ අයහාරය රු.3,079,423 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	2,450,000	2,432,000	3,003,923	18,000	3,016,000	2,429,497	2,472,847	826,770	
(ii) කුලී	7,091,785	4,087,898	3,681,898	1,642,158	14,594,690	3,675,830	3,640,971	1,431,836	
(iii) බලපත්‍ර හා සේවා ගාස්තු	1,480,000	1,838,683	1,838,683	504,231	1,450,000	1,503,966	1,445,767	1,176,263	
(iv) වෙනත් ආදායම්	31,858,000	39,844,666	39,844,666	99,807,811	38,240,400	34,812,231	35,308,195	44,417,423	
	42,879,785	48,203,247	48,369,170	101,972,200	57,301,090	42,421,524	42,867,780	47,852,292	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 139(1) වගන්තිය ප්‍රකාරව බල ප්‍රදේශයේ තිබෙන දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් පැනවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.	2026 වර්ෂය වන විට වරිපනම් බදු පැනවීමට අපේක්ෂා කරන බව.	වරිපනම් පනවා අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) 2017 සිට 2023 දක්වා කාලයක සිට පැවත එන සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට වූ ස්ථාන හිඟ බදු රු.1,227,588 කින් සියයට 93 ක් වූ රු.1,137,571 ක් සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීමට පියවර ගෙන ඇති බව.	හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- (iii) සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට පැවති හිඟ ටෙන්ඩර් බදු රු.75,831 ක් වසර අවසාන වනවිටත් අයකරගෙන නොතිබුණි. -එම- -එම-
- (ආ) වෙනත් ආදායම්
- (i) 2024 ජනවාරි 01 දිනට පැවති හිඟ දැන්වීම් පුවරු ගාස්තු රු.1,103,852 න් රු.448,081 ක මුදලක් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් අයකරගෙන නොතිබුණි. හිඟ දැන්වීම් පුවරු ගාස්තු අයකර ගැනීමට පියවර ගෙන ඇති බව. හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
- (ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.6,797,795 ක් හා මුද්දර ගාස්තු රු.92,960,648 ක් අයකරගෙන නොතිබුණි. උසාවි දඩ අයකර ගැනීමට පියවර ගෙන ඇති බව. හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කායර්ශන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ප්‍රාදේශීය සභා පිහිටුවීමෙන් හා පළාත් සභා පිහිටුවීමෙන් පසු ඉතිරි අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතු ය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

2022 සහ 2023 වර්ෂවල භාණ්ඩ සමීක්ෂණයේදී අනාවරණය වූ ශ්‍රාවස්තිපුර පුස්තකාලයේ තිබී අස්ථානගත වූ පොත් 169 ක වටිනාකම රු.51,477 ක් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

භාණ්ඩ සමීක්ෂණය වාර්තාවේ නිර්දේශ අනුව අස්ථානගත වූ පොත් සම්බන්ධයෙන් පියවර ගන්නා බව.

නිර්දේශය

අලාභය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂ 2019 සිට 2021 අතර කාලයක සිට පැවත එන වැඩ අවසන් කර තිබූ කර්මාන්ත 13 කට අදාළ එකතු වටිනාකම රු.1,359,612 ක් අත රැඳවුම් මුදල් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	කර්මාන්තවල ප්‍රගතිය පරීක්ෂා කර රැඳවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව.	කර්මාන්තවල අඩුපාඩු පරීක්ෂා කර රැඳවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ යුතු ය.
(ආ) ප්‍රාදේශීය සභාවට අයත් එකතු වටිනාකම රු.1,981,796,301 ක් වූ ගිණුම් ශේෂ 07 ක් සඳහා ප්‍රමාණවත් සාක්ෂි විගණනයට ඉදිරිපත් කිරීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.	ලිඛිත සාක්ෂි සොයා ඉදිරි කටයුතු සිදු කිරීමට නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලද බව.	තහවුරු කෙරෙන විගණන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
(ඇ) වසර ගණනාවක සිට දිගින් දිගටම අය කර ගැනීමකින් තොරව පවතින එකතු වටිනාකම රු.73,490 ක් වූ සේවක ණය ශේෂ 07 ක් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.	කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	හිඟ සේවක ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ ආදායම් උත්පාදන අරමුණු වෙනුවෙන් වසර 05 ක පමණ කාලයකට පෙර අත්පත් කරගෙන තිබූ රු.220,000 ක බිලොක් ගල් මැෂිම හා රු.1,038,989 ක් වැයකර ඉදිකර තිබූ වාහන සර්විස් කරනු ලබන මධ්‍යස්ථානය වසර 04 ක පමණ කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.	බිලොග් ගල් නිෂ්පාදන ආයතනය නිසි ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙත් අනුගමනය කර බදු දීමට අපේක්ෂා කරන අතර වාහන සේවා මධ්‍යස්ථානය කාර්යාලයේ භාවිත වාහන සේදුම් කටයුතු සිදු කරන ලබන බව සහ වාහන සේවා කටයුතු සඳහා යෙදවීමට සේවකයින් පුරප්පාඩු වී ඇති බව.	නිෂ්කාර්යව පවතින වත්කම් උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දින වනවිට ද්විතියික මට්ටමේ තනතුරු 04 ක පුරප්පාඩු 05 ක් ද, ප්‍රාථමික මට්ටමේ තනතුරු 01 ක එක් තනතුරක අතිරික්තයක් ද පැවතුණි.	අදහස් දක්වා නොමැත.	අනුමත කාර්ය මණ්ඩල සංයුතිය තුළ බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) උප වගන්තිය ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාව මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ජාතික විගණන පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව මගින් මහජන සුභ සාධනය සහ සුභ සිද්ධිය වෙනුවෙන් ඉටුකරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරකම් යටතේ සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී තිබුණු නමුත් සභා බල ප්‍රදේශයෙන් එකතු කරන නොදිරන කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.	මෙම බල ප්‍රදේශයෙන් එකතු කරනු ලබන දිරන කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා මහ නගර සභාව සමඟ එක්ව කීරීක්කුළම කසල අංගනය භාවිතා කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.	කසළ කළමනාකරණය විධිමත්ව සිදු කළ යුතුය.